



වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය
 பெருந்தோட்டக் கைத்தொழில் மற்றும் ஏற்றுமதி கமத்தொழில் அமைச்சு
Ministry of Plantation Industries and Export Agriculture

11 මහල, සෙත්සිරිපාය II අදියර,
 බත්තරමුල්ල.

11ஆம் மாடி, செத்சிரிபாய இரண்டாம்
 தொகுதி, பத்தரமுல்ல.

11th Floor, Sethsiripaya Stage II
 Battaramulla.

අමාත්‍යතුමා
 அமைச்சர்
 Minister
 Fax

011-2187111
 011-2186257

ලේකම්
 செயலாளர்
 Secretary
 Fax

011-2186017
 011-2186016

ඊ-මේල්
 எ-மேயில்
 E-mail

secvpi@sltnet.lk

කාර්යාලය
 அலுவலகம்
 Office

011-2186160

ෆැක්ස්
 தொலைநகல்
 Fax

011-2186076

Web – www.plantationindustries.gov.lk

ඔබේ අංකය
 உமது இல
 Your No.



මගේ අංකය
 எனது இல
 My No



දිනය
 திகதி
 Date



2020.04.05

- ලේකම්, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය
- ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
- ලේකම්, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
- ලේකම්, විදේශ සබඳතා අමාත්‍යාංශය
- ලේකම්, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
- ලේකම්, මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
- ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
- අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
- අධ්‍යක්ෂ ජනරාල්, වාණිජ දෙපාර්තමේන්තුව
- අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- පාලක ජනරාල්, ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව
- පොලිස්පති, ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය
- සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
- සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
- සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරිය
- අධ්‍යක්ෂ, ජාතික පොහොර ලේකම් කාර්යාලය

COVID 19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේදී රබර් ක්ෂේත්‍රයේ කටයුතු අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාම

ඉහත කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර ඇති අංක PTF/01 හා 2020.03.28 දිනැති චක්‍රලේඛය කෙරෙහි ඔබේ කාරුණික අවධානය යොමු කරවමි.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන රබර් ක්ෂේත්‍රය මඟින් සැලකිය යුතු අපනයන ආදායමක් උපයා දෙනු ලබන අතර ඉතා අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා සපයා දෙනු ලැබේ. එසේම, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යාවශ්‍ය නිෂ්පාදන රාශියක් දේශීය රබර් නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදනය කරනු ලැබේ.

වර්තමානයේ උද්ගත වී ඇති COVID 19 වසංගත තත්ත්වය හමුවේ රබර් ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාමේදී ඇති වූ දුෂ්කරතාවයන් හේතුවෙන් රබර් වතු හිමියන්, රබර් නිෂ්පාදන ආයතන හා අපනයනකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ අංශවල විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට මුහුණ පා ඇත. එබැවින්, මෙම වසංගත තත්ත්වය තුරන් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව රබර් වතු හිමියන් හා කර්මාන්තකරුවන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකය යථා පරිදි පවත්වාගෙන යාමටත් ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගත යුතු වේ.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.04.04 දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී එළැඹී තීරණය පරිදි, පහත සඳහන් කුඩා රබර් වතු ඇතුළු රබර් ක්ෂේත්‍රයේ නිරත ප්‍රජාව හට ස්වකීය ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව යෙදීමටත්, නිෂ්පාදන කර්මාන්ත හා අපනයන කර්මාන්ත කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නියාමනයන්ට අනුකූලව යථා පරිදි පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි අදාල අනුමැතීන්, අවසර හා අවශ්‍ය පහසුකම් සපයාදීමට අවශ්‍ය සහාය කඩිනමින් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

1. රබර් වතු හිමියන්, සේවකයින් හා ප්‍රවාහන පහසුකම් සපයන්නන්
2. වැවිලි සමාගම්, සේවකයින් හා ප්‍රවාහන පහසුකම් සපයන්නන්
3. රබර් කිරි කපන්නන් ඇතුළු කම්කරු ප්‍රජාව
4. රබර් කිරි එකතු කරන්නන් සහ ප්‍රවාහනය කරන්නන්
5. බලයලත් රබර් අලෙවි නියෝජිතයන්
6. රබර් වෙන්දේසිකරුවන්
7. රබර් තැරැව්කරුවන්
8. රබර් කර්මාන්තශාලා හිමියන් සහ සේවකයින්
9. අගය එකතු කළ රබර් නිෂ්පාදන නිපදවීම සඳහා අවශ්‍ය වෙනත් නිෂ්පාදන සැපයුම්කරුවන්
10. රබර් අපනයනකරුවන්

දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන රබර් ක්ෂේත්‍රයේ කටයුතු අකර්මණ්‍ය නොවී කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඔබ විසින් ලබා දෙන සහයෝගය බෙහෙවින් අගය කරමි.

අත්. කළේ:

රවින්ද්‍ර ජේවාවිතාරණ

ලේකම්

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය

පිටපත්:

1. අධ්‍යක්ෂ ජනරාල්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
2. සභාපති, රබර් පර්යේෂණ මණ්ඩලය
3. සභාපති, තුරැසවිය අරමුදල
4. අධ්‍යක්ෂ, රබර් පර්යේෂණ ආයතනය
5. අධ්‍යක්ෂ, තුරැසවිය අරමුදල
6. මහ ලේකම්, ශ්‍රී ලංකා රබර් ලේකම් කාර්යාලය
7. සභාපති, ශ්‍රී ලංකා වැවිලි කරුවන්ගේ සංගමය
8. සභාපති, කුඩා රබර් වතු හිමියන්ගේ සංගමය
9. සභාපති, සමස්ථ ලංකා අවසරලත් රබර් වෙළඳුන්ගේ සංගමය
10. සභාපති, කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමය
11. සභාපති, ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන නිපදවන්නන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය

} කරු. අවශ්‍ය කටයුතු සඳහා